



" විශිෂ්ට රාජ්‍ය සේවාවක් සඳහා ජප්ත කරුවන් "

**ප්‍රධාන ලේකම් කාර්යාලය - බස්නාහිර පළාත**  
**பிரதான செயலாளர் அலுவலகம் - மேல் மாகாணம்**  
**OFFICE OF THE CHIEF SECRETARY - WESTERN PROVINCE**



204, ධන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.  
 204, டென்சில் கொப்பேகடுவ மாவத்தை, பத்தரமுல்ல.  
 204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla.

ප්‍රධාන ලේකම් } දුරකථන / தொலைபேசி/ Telephone - 011 - 2092599 } සෞඳ්‍ය දුරකථන }  
 பிரதான செயலாளர் } தகவீல் / பெக்ஸ் / Fax - 011 - 2092601 } தொலைபேசி இலக்கம் } 011 - 2093000  
 Chief Secretary } ඊ-මේල් / மின்னஞ்சல் / E-mail - chiefsecretary@wpc.gov.lk } General Telephone }



මගේ අංකය }  
 எனது இலக்கம் }  
 My No. }

CSWP/FIN-PAY/02/FI/03-2023

ඔබේ අංකය }  
 உமது இலக்கம் }  
 Your No. }

දිනය } 2023.02. 02  
 திகதி }  
 Date }

ප්‍රාදේශීය ලේකම්,  
 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,  
 මහර.

**ප්‍රාදේශීය පරිපාලනය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම - 2023 ආස්තමේන්තුව**

සැපයීම් / සේවාවන් වෙනුවෙන් වියදම් දැරීම සඳහා පහත පරිදි ප්‍රතිපාදන ඔබ වෙත වෙන් කර දෙනු ලැබේ.

අනු අංකය	වැය සම්මතය	විස්තරය	වෙන් කරන
			ප්‍රතිපාදන මුදල
			රු.
i.	109 - 03 - 02 - 1002	අතිකාල හා නිවාඩු දින වැටුප්	150,000.00
ii.	109 - 03 - 02 - 1003	අනෙකුත් දීමනා	108,000.00
iii.	109 - 03 - 02 - 1101	ගමන් වියදම්	120,000.00
iv.	109 - 03 - 02 - 1201	ලිපි ද්‍රව්‍ය හා කාර්යාලීය අවශ්‍යතා	187,500.00
v.	109 - 03 - 02 - 1202	ඉන්ධන	125,000.00
vi.	109 - 03 - 02 - 1205	වෙනත්(සැපයීම්)	-
vii.	109 - 03 - 02 - 1302	යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	-
viii.	109 - 03 - 02 - 1402	තැපැල් සහ සන්නිවේදන	30,000.00
ix.	109 - 03 - 02 - 1403	විදුලිය සහ ජලය	-
x.	109 - 03 - 02 - 1409	වෙනත්	-
xi.	109 - 03 - 02 - 2102/12	ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණ	-

02. සියළුම ගෙවීම් වඩුවර් වල ඉහත සඳහන් වැය ශීර්ෂ විස්තර නිවැරදිව සටහන් කිරීමට දැඩි ලෙස සැලකිල්ලට යොමු විය යුතු බව පෙන්වා දෙමි.

03. මෙම මුදල් වෙන් කර දීම වියදම් දැරීම සඳහා ප්‍රමාණවත් බලයක් ලෙස සැලකිය යුතු නොවේ. සියළුම වියදම් දැරිය යුත්තේ අදාළ පළාත් සභා මූල්‍ය රීති, ආයතන සංග්‍රහයේ විධි විධාන , ප්‍රසම්පාදන වැඩ සටහනේ සඳහන් විධි විධාන සහ රජය සහ පළාත් සභාව විසින් කලින් කලට නිකුත් කරනු ලබන උපදෙස් වලට අනුකූලවයි. මෙහිදී පළාත් මූල්‍ය රීති 93,94,138,324 හා 325 යේ විධි විධාන කෙරෙහි මෙහිලා විශේෂ අවධානය යොමු කරවන අතර එකී විධි විධාන දැඩි ලෙස පිළිපැදිය යුතුය.

ආයතන ප්‍රධාන ලේකම් பிரதான செயலாளர் Deputy Chief Secretary	තාලුක நிர்வாகம் Administration Tel : 0112092606 Fax : 0112092609 dcsadmin@cs.wpc.gov.lk	පිරික්සා පුහුණු ஆளணி மற்றும் பயிற்சி Personnel & Training Tel : 0112092631 Fax : 0112092647 dcspt@cs.wpc.gov.lk	මුදල් நிதி Finance Tel : 0112092640 Fax : 0112092636 dcsfinance@cs.wpc.gov.lk	සැලසුම් திட்டமிடல் Planning Tel : 0112092532 Fax : 0112092533 dsplan@cs.wpc.gov.lk	ඉංජිනේරු பொறியியல் Engineering Tel : 0112092501 Fax : 0112092505 dcs@eng.wpc.gov.lk	ප්‍රධාන අභ්‍යන්තර විභාගක பிரதான உள்ளகக் கணக்காய்வாளர் Chief Internal Auditor Tel : 0112092628 Fax : 0112092625 cia@cs.wpc.gov.lk	

04. මෙම මුදල් වෙන් කිරීම එය ප්‍රතිපාදන කළ නිශ්චිත කාර්යයන් වෙනුවෙන් හැර වෙනත් කාර්යයන් සඳහා උපයෝගී කර නොගත යුතුය. එය වෙන් දෙපාර්තමේන්තුවකට පැවරීමට ද නොහැක.

05. කිසිම හේතුවක් නිසාවත් මෙම ප්‍රතිපාදන ප්‍රමාණය ඉක්මවා වියදම් නොකළ යුතු බව විශේෂයෙන් සැලකිය යුතුය. මෙම ප්‍රතිපාදන ඊට කලින් ආපසු පවරා නොගත හොත් දෙසැම්බර් 31 දිනෙන් අහෝසි වන්නේය.

06. මෙම මුදල වෙන් කිරීමෙන් දරණ ලද නියම වියදම ගෙවීම් කළ මාසයේ ම ඔබගේ ගිණුම් සාරාංශය මගින් ප්‍රධාන ලේකම්ට වාර්තා කළ යුතු අතර එයට අමතරව පහත දක්වා ඇති ආකෘතිය ප්‍රකාරව හර නිවේදනයක් මගින් මාසය අවසානයේ පහත සඳහන් විද්‍යුත් ලිපිනයට මා වෙත වාර්තා කළ යුතුය. එසේ හර නිවේදනයක් එවීම වෙන් කළ මුදලින් දරන්නා වූ ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කරනු ලබන ගිණුම් වාර්තා වලට වැඩිමනක් වශයෙන් බව කාරුණිකව දන්වමි.

විද්‍යුත් ලිපිනය: csfpayment@wpc.gov.lk



එස්.ඊ.එච්.වතුරිකා මුණිදාස  
 ගණකාධිකාරී (ගෙවීම්),  
 ප්‍රධාන ලේකම්,  
 පළාත් මුදල් අමාත්‍යාංශ ලේකම් හා  
 පළාත් භාණ්ඩාගාර ලේකම් වෙනුවට,  
 බස්නාහිර පළාත් සභාව.

පිටපත :-

- 01) නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)
- 02) ගණකාධිකාරී (පොත් තැබීම)

එස්.ඊ.වතුරිකා මුණිදාස  
 ගණකාධිකාරී (ගෙවීම්)  
 ප්‍රධාන ලේකම් වෙනුවට  
 බස්නාහිර පළාත

ප්‍රධාන ලේකම් (බ.ප) <p style="text-align: right;">..... මස හර නිවේදනය.</p>				
අමාත්‍යාංශ / දෙපාර්තමේන්තුව / කාර්යාලය :-.....				
<u>වැය සම්මතය</u>	<u>ලබාගෙන ඇති ප්‍රතිපාදන මුදල රු.</u>	<u>මාසය තුළ වියදම රු.</u>	<u>මාසය අවසානයට මුළු වියදම රු.</u>	<u>ඉතිරි ප්‍රතිපාදන මුදල රු.</u>
01. ....	.....	.....	.....	.....
02. ....	.....	.....	.....	.....
03. ....	.....	.....	.....	.....
දිනය :- .....				..... ආයතන ප්‍රධානි